

හ්‍රියුද්‍යමේ දැක්වෙන උරුම කළමනාකරණය

ච්.ච.ච.ච.ච. දිසානායක

පුරාවිද්‍යාව හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය
Tharushikadissanayake122@gmail.com

මූල්‍ය පද - සාම්ප්‍රදායික සංරක්ෂණ සංක්ෂීප, උරුම කළමනාකරණය, වුල්ලවග්‍රහාලිය, අංගුත්තර නිකාය, බුදුන්ගේ දේශනා,

හැඳින්වීම

ගමක් වශයෙන්, රටක් වශයෙන් හෝ තුළෝලිය කළාපයක් වශයෙන් ගත් කළ සංස්කෘතික උරුම සම්පත සිමිත ය. මේවා විධිමත් පරිපාලනයකින් යුත්තව සාරථක ප්‍රතිඵල ආපේක්ෂාවෙන් ආරක්ෂා කර ගනිමත් ප්‍රයෝග්‍රහයට ගැනීම සඳහා කළමනාකරණයක් අවශ්‍ය වේ. උරුම කළමනාකරණ පද්ධතියක් සැලසුම් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ක්‍රමවත් බවකි. අතින ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ එවැනි ක්‍රම මගින් සැලකිය යුතු ලෙස උරුම සුරක්ෂිත බවක් සිදු වී තිබේ. බොහෝ දුටුට මේ පද්ධති ක්‍රියාත්මක වූයේ උරුමයේ යහපැවැත්ම පිණිස ය. සාම්ප්‍රදායික උරුම සංක්ෂීපයේ ඉතිහාසය ගැන සාකච්ඡා කළහොත් එම වචනය මුළින් අසන්නට ලැබෙන්නේ බොද්ධාගමික සංක්ෂීපයන් තුළ ය. ඒ පිළිබඳ විමසා බැඳීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

ක්‍රමවේදය

යෙරෝක්ත පර්යේෂණ ගැටුව සාධනය කරගැනීම සඳහා මා විසින් ක්ෂේත්‍ර තොවන අධ්‍යයනය ක්‍රමවේදය යොදාගන්නා ලදී. ශ්‍රී ලංකාවේ පැරණිත ම කළමනාකරණය පිළිබඳ ලියැව් ඇති සාහිත්‍යය මුලාගු අධ්‍යයනයක් සිදු කරනු ලැබේයි. ඉන්පසු එම දත්ත එක්ස් කරගැනීම සිදු කෙරෙනි. අවශ්‍ය කරන සැලසුම් හා ජායාරූප ආදිය සහ තවදුරටත් දත්ත ලබා ගැනීම සඳහා අන්තර්ජාලය හාවිත කරමින් අවශ්‍ය තොරතුරු රස් කරගන්නා ලදී.

ප්‍රතිඵල හා සාකච්ඡාව

බුදුන් වහන්සේ ග්‍රාවකයන් වහන්සේලාට දේශනා කරන ලද ධර්ම කරුණුවල කළමනාකරණය යන වචනය තොමැති. එහෙත් උරුමය කළමනාකරණය පිළිබඳ අවධානය යොමු කර ඇති බව අතින කරුණු ව්‍යුහයේ දී පෙනෙන්. වුල්ලවග්‍රහ පාලියේ හික්ෂුන් පරිභෝග්‍රහය කරන විහාරාරාමවල ඇතිවන කැඩ් බිඳී යාම හමුවේ එවා පිළිසකර කර ගත යුතු ආකාරය පිළිබඳ ව දක්වා ඇති.

“තෙන බො පන සමයෙන විහාරස්ස කුඩාඩාලෝද්

ඡිරති හගවතේ ඒතමත්ප්‍ර ආරෝවසු.

අනුජානාම් හික්බවේ කුලුංකපාදකන්ති

විහාරස්ස කුඩාඩාලෝද් ඔවස්සති - පෙ -

අනුජානාම් හික්බවේ පරිත්තාන කිරීකං ගුද්දසුදන්ති”

- එසමයෙහි විහාරයේ බිත්ති මුළ දිරයි. හාගාවතුන් වහන්සේ ව මේ පුවත් සැලකළහ. “මහණෙනි, කුලුංක පාදකය විද ලි කණු සිටුවා කළ බිත්ති පාදය අනුදතිම්” සි වදාල සේක.
- විහාරයේ බිත්තිය තෙමෙයි. “මහණෙනි, රකවල් පැලැලැල ද වසුගොම, අම්මැටි එකට අනා තැනු බදාමය ද අනුදතිම්” සි වදාල සේක.
- තවත් විටෙක තොපහන් ජනයාගේ පැහැදිම සඳහා ආකර්ශනය ඇති කරනු වස් ආරාමයේ අලංකාරය වැඩිකර ගැනීම සඳහා කළ යුතු කාර්යයන් කිහිපයක් ම බුදුන්

වහන්සේ පෙන්වා දෙයි. ඒවා එකල වර්ණය ලබා ගැනීම කෙරෙහි ද මහෝපකාරී වන්නට ඇතැයි කළුපනා කළ හැකි ය.

- සූදු පැහැ, කඩ පැහැ, ගුරු පැහැ පිරියම් කරන්නට උපදෙස් දෙයි. රඹ බිත්තියේ සූදු පැහැ නොබැඳෙන විට, දහයියා පිඩු දී අත්ලන් කුත් කර සූදු පැහැ රඳවන්නට උපදෙස් දෙයි. සූදු පැහැ එකට නොබැඳෙන විට, සියුම් මැටි සමග මිශ්‍ර කර සූදු පැහැ රඳවන්නට උපදෙස් දෙයි. එයින් ද සූදු පැහැ එකට නොබැඳෙන විට, මැලියම් ද පිටි කැද ද සමග මිශ්‍ර කර එසේ කිරීමට උපදෙස් දෙයි.

මුදුන් වහන්සේ විසින් දේශනා කළා වූ ද හික්ෂුන් තම අනිමතය පරිදි කළා වූ ද විහාරාම ආරක්ෂා කර ගැනීමේ හ්‍රියාමාර්ග අතර,

- පරිසංකරණ - ප්‍රතිසංස්කරණ
- බණ්ඩුවුල් පරිසංකරණ - කැඩ්ලිඩ් ගිය තැන් සැකසීම
- පුන කිරීම - නැවත කිරීම
- නවාමිකර - අප්‍රත්වැඩියා කිරීම
- බණ්ඩිස්ංඛරී, පාතනික - දිරුතැන් අඥත්වැඩියා කිරීම
- ජනපරි ගතක - දිරු තැන් සැකසීම

යනාදී කටයුතු සිදු කළ බව වූල්ලව්ගේ පාලියේ සඳහන් කර ඇත. තවද කළමනාකරණ කටයුතු නොකර දිරාපත් ව ජීර්ණය වීමට ඉඩ හැරීම හික්ෂුන්ගේ යුතුකම් පැහැර හැරීමක් ලෙස දක්වා තිබේ. හික්ෂු ආරාම, ආචාර, ගොඩනැගිලි, ස්තූප, බෝධිසර, යුහුසර, ජන්තාසර ආදී අනෙකුත් සියලු ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමේ දී පිරිස රස් කිරීම පදනා බෙරයක් හෝ හක්ගේවියක් වැයිම කුළින් සහන්තිවේදනය කිරීම සූදුසූ ක්‍රමයක් බව අංගුත්තර තිකායේ තිකායටිය කතාවේ සඳහන් වේ. අතින සංස්කෘතික උරුමය ප්‍රබල ලෙසින් සංස්ථාපනය වූයේ ද, ආරක්ෂා වූයේ ද විහාරස්ථානයේ උරුමය ආරක්ෂා කර ගැනීමට හික්ෂුන් වහන්සේ මුලිකත්වය ගත්තා සේ ම ශිල්පය වශයෙන් තම සේවය ලබා දෙන්නට තවත් පිරිසක් සැදි පැහැදි සිටිය නිසාවෙනි. මේ මැදිහත් වීම ප්‍රධාන ආකාර දෙකකින් යුත්ත විය.

- වකුකාර මැදිහත් වීම.
- සංස්ශ්‍රේ මැදිහත් වීම.

විවිධ හේතුන් මත ජර්වාස වී විනාශයට පත්වන උරුමයන් ප්‍රතිසංස්කරණය කිරීමටත්, ආරක්ෂා කර ගැනීමටත් තිත්තය සේවයේ බැඳී සිටි සංරක්ෂණ යුම බලකායන්, කර්මාන්ත ශිල්පී කණ්ඩායමක් විසින් කටයුතු කළ අතර ඒ සඳහා විහාරයට අයත් ඉඩම් කුමුරු ආදායමෙන් ඔවුන් වෙනත ලැබුහ. යම් හෙයතින් අදාළ කාර්යභාරය නිසි පරිදි සිදු කරගත නොහැකි නම් පවරා තිබු කුමුරු ඉඩම් තැවත අදාළ පුරුෂ ස්ථානයට පවරාගෙන තිබේ. මේ අයුරින් පාරම්පරික ලෙස විධාන කිරීමකින් තොරව තමන්ට පැවරි ඇති කාර්යයන් ලෙස අදාළ උරුමයන් ආරක්ෂා කර ගැනීම මෙහි දී සිදු වේ. මෙය වකුකාර මැදිහත්වීමක් වන්නේ සංස්ශ්‍රේ ලෙස මුදල් වැය කිරීමක් සිදු නොවේ.

මිහින්තලා සෙල්ලිපියේ 'පක්ස්ංකා ස්ථාවිර' නම් හික්ෂුවක් පිළිබඳ සඳහන් කර ඇත. විනාශ මුඛයට පත් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමට සංස්ශ්‍රේ මුලාමය දායකත්වය හික්ෂුන්ගේ මැදිහත්වීමෙන් සිදුවන්නේ නම්, ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන සකස් කිරීමට, සුරක්ෂා කිරීමට හා අවශ්‍ය ඕනෑම වේලාවන් හිදී සහාව වෙත ඉදිරිපත් කිරීමට තොරාගන්නා ලද විශේෂ ස්ථාවිර ඒ නම වේ. අනයගිරි විහාර සංස්කෘත ලිපියේ පක්ස්ංකා ව සකස් කර දෙනිනික වාර්තාගත කිරීම ද මාසික ව විශ්ලේෂණය කිරීම ද වාර්ෂික වාර්තා සැපයීම ද සිදු කළ බව තහවුරු වීමෙන් උරුම කළමනාකරණයට අදාළ කටයුතු පියවරෙන් පියවර වීමසා

බැඳු බව මනාව පැහැදිලි වේ. තව ද ජේතවන දාගැබ ප්‍රතිසංස්කරණය කරන්නවින් උදෙසා හික්ෂුන් තමන්ගේ ආහාර කොටස පවා පරිත්‍යාග කර ඇති බව මහාපාලි දාන ගාලාවේ බත් ඔරුවේ ඇති ලිපියේ සඳහන් වේ.

තවද මිහින්තලා පුවරු ලිපියෙහි ද ආරාම කළමනාකරණය ගැන තොරතුරු සඳහන් වේ. ඒ අතර,

- විහාරයේ නඩත්තු කටයුතු
- හික්ෂුන් වහන්සේලාට දිය යුතු දීමනා
- නිලධාරීන්ට දිය යුතු දීමනා
- කාර්මිකයන්ට දිය යුතු දීමනා
- විහාරයට අයන් දේපල
- ශිභ්‍යන් සඳහා නීති යනාදිය අන්තර්ගත වේ.

ඉහත සඳහන් තොරතුරු විශ්ලේෂණාත්මක ව අධ්‍යයනය කරන විට පෙනී යන්නේ බොද්ධාගමික සංකල්පය තුළ උරුම කළමනාකරණ අංග මැනවින් අන්තර්ගත වී තිබුණු බවයි.

ආමූෂික මූලාශ්‍ය

මැන්දිස්, විගරී,, හා ගුණරත්න, එම්.ආර්.එස්., :2016, **උරුම කළමනාකරණ ප්‍රවේශය**, ගැටබේ: නෙත්වින් ප්‍රින්ටස්.

අමරවංශ, කේ., 1969, **කක්ෂීව සෙල්ලිඩ්**, කොළඹ: ඇම්.චී. ගුණසේන සහ සමාගම